

## 1. මූල්‍ය ප්‍රකාශන

### 1.1 තත්ත්වගණනය කළ මතය

කෝරළෙයි පත්තු බටහිර ප්‍රාදේශීය සභාවේ සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2023 දෙසැම්බර් 31 දිනට කෝරළෙයි පත්තු බටහිර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

### 1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

### 1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම )

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය

හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීම , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

## 1.5 නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

## 1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

### 1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                 | සභාවේ අදහස් දැක්වීම                                   | නිර්දේශය                                                                  |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------|---------------------------------------------------------------------------|
| (අ) සමාලෝචිත වර්ෂයේදී පරිත්‍යාග හා සභාවේ අරමුදල් උපයෝජනය කර සම්පූර්ණයෙන් නිමකර තිබූ ඉදිකිරීම් කාර්යයන්වල වටිනාකම රු. 77,893,278 ක් මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දක්වා නොතිබුණි. | මෙම දෝෂය ඉදිරි වර්ෂයේ නිවැරදි කරන බව.                 | නිමකර තිබූ ඉදිකිරීම් කාර්යයන් ගිණුම්වල වත්කම් ලෙස දැක්වීමට පියවර ගතයුතුය. |
| (ආ) සභාවට අයත් ලෙබ්බෙයි හාපී උද්‍යානයේ සූර්ය බලශක්ති පැනල සමග සවිකර තිබූ සූර්යබල විදුලි බල්බ 06ක වටිනාකම තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දක්වා නොතිබුණි.                | අනාවරණය කළ අඩුපාඩු ඉදිරි වර්ෂයේ නිවැරදි කරන බව.       | මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දැක්වීමට පියවර ගතයුතුය.                      |
| (ඇ) සභාවට සමාලෝචිත වර්ෂයේදී පරිත්‍යාග වශයෙන් ලැබී තිබුණු පොත් 49ක වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දක්වා නොතිබුණි.                                                          | ඉදිරි වර්ෂයේදී මෙම දෝෂය අනිවාර්යයෙන්ම නිවැරදි කරන බව. | පරිත්‍යාග ලැබූ පොත් මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දැක්වීමට පියවර ගතයුතුය.  |

### 1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                         | සභාවේ අදහස් දැක්වීම                                                                                                                  | නිර්දේශය                                                                       |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------|
| සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ රු.47,598,405ක් වූ ගිණුම් ශේෂ 06කට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය, හිමිකාරිත්වය සනාථ කිරීම් ලේඛන සහ අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. | ඉඩම්, ගොඩනැගිලි, පිරියත යන්ත්‍රෝපකරණ, වාහන, ලිබඩු, පරිගනක සහ උපකරණ සහ පුස්තකාල පොත් ආදිය සඳහා සාක්ෂි ලබාදීමට කටයුතු කරමින් පවතින බව. | වත්කම්වලට අදාළ ලිඛිත සාක්ෂි ලබාගැනීමට සහ ලේඛනවල පවත්වාගෙන යාමට පියවර ගත යුතුය. |

### 1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

| නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව        | අනුකූල නොවීම                                                                                | සභාවේ අදහස් දැක්වීම                | නිර්දේශය                                    |
|-------------------------------------------------------|---------------------------------------------------------------------------------------------|------------------------------------|---------------------------------------------|
| (අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 24(1) වගන්තිය | සභාවේ පරිපාලන බලප්‍රදේශය තුළ පිහිටි මාර්ග 277 කින් මාර්ග 98 ක් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට | විදිවල නම් ගැසට් පත්‍රයේ පළ කිරීමට | පනත ප්‍රකාරව, සලකුණු කළ මාර්ග ගැසට් පත්‍රයේ |

පත්කිරීමට සමාලෝචිත වර්ෂය පියවර ගනිමින් ප්‍රකාශයට පත්කිරීමට අවසන් වන විටත්, කටයුතු කර පවතින බව. කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

- (i) මුදල් රෙගුලාසි 371(5) සභාවේ සහ අපද්‍රව්‍ය මධ්‍යස්ථානය මෙම දෝෂය ඉතා අත්තිකාරම් සම්බන්ධයෙන් ලබාදුන් කඩිනමින් නිවැරදි හඳුනාගෙන නිරවුල් රු.224,250ක අත්තිකාරම් 05ක් කරන බව. කර ගැනීමට පියවර හඳුනාගෙන නිරවුල් කිරීමට වර්ෂ 20කට අධික කාලයක සිට පියවර ගෙන නොතිබුණි. ගතයුතුය.
- (ii) මුදල් රෙගුලාසි 571(1), (2) හා (3) වර්ෂ 02කට වඩා වැඩි රු.827,734 ක ආපසු ලබාගන්නා කල් ඉකුත් වූ කල් ඉකුත් වූ තැන්පතු 34ක් අදාළ අයගේ මුදල හැර තැන්පතු නිරවුල් පුද්ගලයින්ට ආපසු ගෙවීමට හෝ ඉතිරි මුදල සභාවේ කිරීමට නොපමාව ආදායමට මාරුකිරීමට කටයුතු කර ආදායම් ගිණුමට කටයුතු කළ යුතුය. මාරු කිරීමට පියවර ගනු ලබන බව.

## 2. මූල්‍ය සමාලෝචනය

### 2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 8,181,412 ක් වූ අතර, ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන ආදායම ඉක්මවූ වියදම රු. 1,245,454 ක් විය.

### 2.2 ආදායම් පරිපාලනය

#### 2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ

| ආදායම් ප්‍රභවය | 2024                |                   |                   |                             | 2023                |                   |                   |                             |
|----------------|---------------------|-------------------|-------------------|-----------------------------|---------------------|-------------------|-------------------|-----------------------------|
|                | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම     | රැස් කළ ආදායම     | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය | ඇස්තමේන්තු ගත ආදායම | බිල් කළ ආදායම     | රැස් කළ ආදායම     | දෙසැම්බර් 31 දිනට මුළු හිඟය |
|                | රු.                 | රු.               | රු.               | රු.                         | රු.                 | රු.               | රු.               | රු.                         |
| වරිපනම් හා බදු | 2,300,000           | 2,431,640         | 156,440           | 14,351,107                  | 2,200,000           | 12,527,837        | 589,933           | 12,075,907                  |
| කුලී           | 8,388,690           | 6,927,050         | 6,099,690         | 1,205,910                   | 7,375,369           | 7,470,046         | 6,953,493         | 378,550                     |
| බලපත්‍ර ගාස්තු | 3,660,000           | 3,200,000         | 2,952,600         | 1,411,800                   | 3,775,000           | 4,497,586         | 3,333,186         | 1,164,400                   |
| වෙනත් ආදායම්   | 2,770,000           | 7,183,600         | 7,183,600         | -                           | 5,593,000           | 3,970,440         | 3,970,440         | -                           |
|                | -----               | -----             | -----             | -----                       | -----               | -----             | -----             | -----                       |
| එකතුව          | <u>17,118,690</u>   | <u>19,742,290</u> | <u>16,392,330</u> | <u>16,968,817</u>           | <u>18,943,369</u>   | <u>28,465,910</u> | <u>14,847,052</u> | <u>13,618,857</u>           |

## 2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                    | සභාවේ අදහස් දැක්වීම                                                                              | නිර්දේශය                                                         |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------|------------------------------------------------------------------|
| <p>(අ) වරිපනම් හා බදු</p> <p>වාලව්වෙනයි කඩදාසි කර්මාන්ත ශාලාවෙන් අයවිය යුතු වරිපනම් හා බදු රු.11,937,904 ක් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් පියවර ගෙන නොතිබුණි.</p>                                      | මෙම හිඟශේෂය ලබාගැනීමට ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට නියමිත බව.                              | දීර්ඝ කාලීන හිඟවරිපනම් හා බදු නොපමාව අයකර ගැනීමට පියවර ගත යුතුය. |
| <p>(ආ) කුලී</p> <p>කුලීහිමියන් 16 දෙනෙකුගෙන් සහ බදුහිමියන් 04 දෙනෙකුගෙන් අයකළ යුතු හිඟ කුලී පිළිවෙලින් රු. 562,128 ක් සහ රු.643,786 ක් අයකර ගැනීමට සභාව විසින් පියවර ගෙන නොතිබුණි.</p>                             | අනාවරණය කරන ලද හිඟකුලී අයකර ගනිමින් පවතින අතර ඉතිරි මුදල්ද ඉතා ඉක්මනින් අයකර පියවා අවසන් කරන බව. | හිඟ කඩකුලී සහ බදුකුලී අයකර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.         |
| <p>(ඇ) බලපත්‍ර ගාස්තු</p> <p>2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපාරික ආයතන විසින් ගෙවා නොතිබූ බලපත්‍ර ගාස්තු රු. 1,411,80ක් අය කිරීමට පියවර ගෙන නොතිබුණි.</p>                                                             | හිඟමුදල් ඉතා ඉක්මනින් අයකර ගැනීමට කටයුතු කරන බව.                                                 | හිඟහිටි ගාස්තු කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.             |
| <p>(ඈ) උසාවි දඩ ගාස්තු සහ මුද්දර ගාස්තු</p> <p>පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු.2,426,710ක් හා රු.8,082,053 ක් විය.</p> | හිඟමුදල් ඉතා ඉක්මනින් අයකර ගැනීමට කටයුතු කරන බව.                                                 | හිඟමුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතුය.                    |

## 3. මෙහෙයුම් සමාලෝචනය

### 3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                             | සභාවේ අදහස් දැක්වීම                             | නිර්දේශය                                           |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------|----------------------------------------------------|
| 2010 අංක 06 දරන නැගෙනහිර පළාත් මුද්දර ගාස්තු හුවමාරු ප්‍රඥප්තියේ 2(1) වගන්තිය ප්‍රකාරව, සභා බලප්‍රදේශයේ පිහිටි නිශ්චල දේපළ හුවමාරු 34ක් සඳහා අයවිය යුතු මුද්දර ගාස්තු රු.497,700ක් අයකිරීමට සභාව විසින් පියවර ගෙන නොතිබුණි. | මෙම මුදල් ලබාගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව. | මුද්දර ගාස්තු කඩිනමින් අයකර ගැනීමට පියවර ගත යුතුය. |

### 3.2 නිෂ්කායර්/ලාන උපයෝජිත වත්කම්

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                     | සභාවේ අදහස් දැක්වීම                    | නිර්දේශය                                                                                         |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------|--------------------------------------------------------------------------------------------------|
| 2022 වර්ෂයේදී රු.730,000ක් වැයකර සූදුපඩුන්තින සේන සහ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ ඉදිකළ වාහන අළුත්වැඩියා මධ්‍යස්ථානය සහ ඒ සඳහා මිලදිගත් රු.303,150ක මෙවලම් සහ උපකරණ 24ක් 2024 වර්ෂය අවසන් වන විටත් භාවිතයට ගෙන නොතිබුණි. | ඉතා ඉක්මනින් මෙය භාවිත කිරීමට හැකි බව. | සහ අපද්‍රව්‍ය මධ්‍යස්ථානය සඳහා මිලදිගත් වත්කම් අදාළ අරමුණ වෙනුවෙන් උපයෝජනය කිරීමට පියවර ගතයුතුය. |

### 3.3 වත්කම් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                                  | සභාවේ අදහස් දැක්වීම                                      | නිර්දේශය                                                                         |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------|----------------------------------------------------------------------------------|
| (අ) සභාවට අයත් වාහන 06ක් අළුත්වැඩියා කර නැවත භාවිත කිරීමට හෝ භාවිත කළ නොහැකි වාහන විධිමත්ව අනුමැතිය ලබාගෙන අපහරණය කිරීමට විගණිත දින වන විටත් කටයුතු කර නොතිබුණි. | මේවා අළුත්වැඩියා කර භාවිත කිරීමට කටයුතු කරමින් පවතින බව. | වාහන අළුත්වැඩියා කර නැවත භාවිත කිරීමට හෝ අපහරණය කිරීමට කඩිනමින් කටයුතු කළ යුතුය. |
| (ආ) වෙනත් රාජ්‍ය ආයතනවලින් පරිත්‍යාග ලෙස ලැබී තිබූ වාහන 18ක් සභාවේ නමට පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.                                                           | මේ සඳහා ඉල්ලීම් Control Generalවෙත යවා ඇති බව.           | සභාව සතු වාහනවල අයිතිය කඩිනමින් පවරා ගැනීමට පියවර ගත යුතුය.                      |

### 3.4 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය                                                                                                                                            | සභාවේ අදහස් දැක්වීම                                      | නිර්දේශය                                |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------|-----------------------------------------|
| කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයෙහි පුරප්පාඩු 03 ක් පිරවීමට ක්‍රියාමාර්ග නොගැනීමෙන් පොදු ජනතාවට සපයනු ලබන සේවාවන් දුර්වල තත්ත්වයේ පැවතුණි. | පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව. | සේවක පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය. |

## 4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

### 4.1 අභ්‍යන්තර විගණනය

| විගණන නිරීක්ෂණය                                                                                                                             | සභාවේ අදහස් දැක්වීම                                                                   | නිර්දේශය                                           |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------|----------------------------------------------------|
| 2019 ජනවාරි 12 දිනැති අංක DMA/01-2019 දරන කළමනාකරණ විගණන වක්‍රලේඛයේ 6 ඡේදය ප්‍රකාරව, සමාලෝචිත වර්ෂය සඳහා අනුමත කළ අභ්‍යන්තර විගණන වැඩසටහනක් | අභ්‍යන්තර විගණන ක්‍රමවේදයක් ස්ථාපිත කර ඒ සඳහා වූ නිලධාරීන්ට වගකීම් භාරදීමට නියමිත බව. | වක්‍රලේඛයට අනුව, අභ්‍යන්තර විගණන වැඩසටහනක් සකස් කර |

නොතිබුණු අතර අභ්‍යන්තර විගණන කටයුතුද සිදුකර නොතිබුණි.

අභ්‍යන්තර විගණන කටයුතු සිදුකිරීමට පියවර ගත යුතුය.

#### 4.2 පාරිසරික ගැටළු

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                                                                                        | සභාවේ අදහස් දැක්වීම                                                                                                              | නිර්දේශය                                         |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------|
| 1988 අංක 56 දරන 2000 අංක 53 සහ 2008 අංක 01 දරන පනත මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සහ 2022 ජනවාරි 27 දිනැති අංක 2264/18 දරන විශේෂ ගැසට් පත්‍රයේ “ආ” වගන්තිය ප්‍රකාරව සත්ව සානකාගාරය සහ සන අපද්‍රව්‍ය මධ්‍යස්ථානය සඳහා පරිසර බලපත්‍ර ලබා ගෙන නොතිබුණි. | සත්ව සානකාගාරය කාගිඳනගර් ග්‍රාම සේවක කොට්ඨාශයේ අළුතින් ස්ථාපිත කිරීමට රජයේ ඉඩම් ලැබී ඇත. මෙහි කටයුතු කඩිනමින් ආරම්භ කරනු ලබන බව. | පරිසර ආරක්ෂක බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කළ යුතුය. |

#### 4.3 තිරසාර සංවර්ධන ඉලක්ක

| විගණන නිරීක්ෂණය                                                                                                                                                                                       | සභාවේ අදහස් දැක්වීම                                                                                                   | නිර්දේශය                                                           |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------|
| 2030 වර්ෂයේ ළඟාකරගත යුතු තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳ කටයුතු අයවැය සැලැස්මෙහි ඇතුළත් කර කාර්යයන් ක්‍රියාත්මක කර තිබුණේද යන්න මැනීම සඳහා දර්ශක හඳුනාගෙන ඒවා සමාලෝචිත වර්ෂයේ ඇගයීම් කර නොතිබුණි. | තිරසාර සංවර්ධන දර්ශක හඳුනාගෙන මෙම වර්ෂයේ සංවර්ධන කාර්යයන් ඇගයීම් කිරීමට ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයෙන්ම සිදුකරනු ලබන බව. | තිරසාර සංවර්ධන ඉලක්ක මැනීම සඳහා දර්ශක හඳුනා ගැනීමට පියවර ගත යුතුය. |